

අ.පො.ක (කා/පෙළ)

පළමු වකරට

පැමිණි බඩ කැම

කාදුරයෙන් පිළිගනු !

10 ගේනිය


සීවයේ

රසායනික පදනම


01.

ඡ්‍රීසින්ගේ දේහය නිර්මාණය වී ඇත්තේ
විවිධ මූලදාස කංයෝජනය විමෙන්
කැඳුණු රසායනික කංයෝග ගණනාවක්
මගිනි. ඡ්‍රීසින් අතර ගාක හා කතුන්
ප්‍රධාන තැනක් ගනිය

i. ගාක දේහයට අයත්වන කොටස් කිහිපයක් නම් කරන්න



i. කත්තේව දේහයට අයත්වන කොටස් කිහිපයක් නම් කරන්න.



10 ග්‍රේනිය - සීවයේ රසායනික පදනම



අක්ෂ


සීව පදාර්ථය නිර්මාණය වී ඇති කංයෝග තුළ
මූලද්‍රව්‍ය 25 ක් පමණ අන්තර්ගත වේ.
ස්වායන් වැඩි ප්‍රතිශතයක් ඇති මූලද්‍රව්‍ය 4 ක්.

d. නයිට්‍රොස් / N

c. භයිඩ්‍රොස් / H

b. කාබන් / C

a. ඔක්සිජන් / O



එම මූල දූට්‍ය එකතු වී ජීවී දේහ තුළ රසායනික අනු ගණනාවක් පවතී


- කාබොහයිඩ්‍රේට්
- තේර්ප්‍රීන්
- ලිඛිඛි
- නියුත්ලෙයික් අමුල
- ජලය
- බණිජ ලවණා
- විටමින්

- ❖ ක්ලීට් තදුර්ථය නිර්මාණය වී ඇති රසායනික අණු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය

ක්ලීට් තදුර්ථය

අකාබනික

කාබනික



සඡ්‍රුවී තදාර්ථය



- ජලය
- බනිජ ලවණා

- කාබොහයිඩ්රේට්
- ත්‍රේටීන්
- ලිපිඛ
- නියුක්ලොයික් අම්ල
- විටමීන්

01.

ඉබ කළහන් කළ ජීවී දේහය තැනී ඇති රසායනික කංයෝග හෙවත් පෙෂව අතු මොනවාදැයි හඳුනාගැනීම කළහා විවිධ පේෂක හඳුනාගැනීමට යොදාගත් කරල තරික්ෂණ කිහිපයක් කිදුකර බැලිය හැකිය.

(මෙහිදි කිදු කරනු ලබන්නේ ආහාර හඳුනාගැනීමක් නොව ජීවී දේහ නිරමාණය වී ඇති පේෂක හඳුනා ගැනීමක් පමණි.

10 ශ්‍රේණිය - ජීවයේ රසායනික පදනම

ජීවී දේහ කොටස	හඳුනාගැනීමට සිදු කළ පරික්ෂාව	හඳුනාගත් පෙළව අතු වර්ගය
පොල්මදය	පාර්හාෂක තෙල් ලහ පරික්ෂාව	ලිපිබ
කැකුල් සහල්	පිෂ්වය සඳහා අයඩින් පරික්ෂාව	කාබොහයිඩ්රේරි
අර්තාපල් අල	පිෂ්වය සඳහා අයඩින් පරික්ෂාව	කාබොහයිඩ්රේරි
ඉංන එලයක්	ගේලුකෝස් සඳහා බෙනඩික්ට් පරික්ෂාව	කාබොහයිඩ්රේරි
මාල කැබල්ලක් / පොල් ස්වල්පයක්	ප්‍රෝටීන සඳහා බඳුග්‍රැරේරි පරික්ෂාව	ප්‍රෝටීන්

- i. ක්ලිට තදාර්ථය නිර්මාණය වී ඇති මූලික කාබනික කංයේග වර්ග හතර එනම් පෙළව අතු හතර නම් කරන්න.
- a. කාබොහයිඩ්රේටි
 - b. ප්‍රෝටීන්
 - c. ලිපිඛ
 - d. නියුක්ලොයික් අම්ල


ii. ක්‍රිඩා පළාත්‍රීය මූලදුට්‍රවස ගණනාවකින් නිර්මාණය වී තිබුණුද බහුලතම මූලදුට්‍රවස හතරකි. එම මූලදුට්‍රවස හතර නම් කරන්න.

d. නයිට්‍රෝਜ්න් / N

c. භයිඩ්‍රෝජන් / H

b. කාබන් / C

a. ඔක්සිජන් / O





- iii. පහත එක් එක් පෙටව අනු තුළ ඇති
බහුලතම මූලදූව මොනවාදැයි ඉදිරියෙන්
ලියන්න.
- a. කාබොහයිඩ්රේරී - C, H, හා O
 - b. ප්‍රෝටීන් - C, H, O හා N
 - c. ලිපිධ - C, H, හා O
 - d. නියුක්ලොයික් අම්ල - C, H, O ,N හා P

- ක්‍රියාත්මක නිර්මාණය වී ඇති මූලදුට්‍රය අතුරු බහුලතම මූලදුට්‍රය තරික්ෂණාත්මකව හඳුනාගත හැකිය.
- ක්‍රියාත්මකයේ හයිඩුපත්, ඔක්සිපත් හා කාබන් ඇති බව හඳුනා ගැනීම:
 - බ්‍රියාකාරකම කිදුකරන ආකාරය :
 - ඉතා වියලි තත්ත්වයේ තවතින මස්, බිත්තර කුටු, ඇට කැබලි, ගාක කැඳුන්, මුල්, බේජ, තතු, ප්‍රුත්ත, වැනි ක්‍රියාත්මක තෘපුරු කැබෙලි කේත්වක / කැකැරුම් නළයක් තුළ රත් කිරීම.

- කේටව ඉහළින් විදුරු තහවුවක් අල්ලා / කැකැරුමේ නළයේ ඉහළ පෘත්‍රයේ ද්‍රව බිංදු ක්‍රිජවනය වහ ආකාරය නිර්ක්ෂණය කිරීම.
- වියලු නිල්පාට කොබෝල්ට්‍රි ක්ලෝරයිඩ් කඩදාසියක් හෝ නිර්ජලිය කොහ්පර ක්ලෝල්ට්‍රි භාවිතයෙන් ද්‍රව බිංදු ජලය බව තහවුරු කරගැනීම.

- කේටෙහි ඉතිරි වන දැන නිරික්ෂණය කරන්න.
සුදු කඩුවාකියක් මත ඉරි ඇලු බැලීම.

- i. නිරක්ෂණ මගින් තහවුරු වන්නේ කුමන මූලදුටුව අධිංගු බව දැනු කාබන් (C)
- ii. ජලය හමුවේ කොබෝල්ටි ක්ලෝරයිඩ් ලබා දෙන වර්ත්තා විපර්යාකය කුමක් දැනු වර්ත්තා විපර්යාකය කුමක් දැනු වර්ත්තා විපර්යාකය කුමක් දැනු
- නිල්  රෝස්
- iii. ජලය හමුවේ නිර්ජලීය කොහ්ත් ක්ල්ලේර් ලබා දෙන වර්ත්තා විපර්යාකය කුමක් දැනු


සුදු  නිල්

iii. ක්‍රිඩ්‍රිට් තද්‍රිතය තුළුමෙන් තහවුරු වන්නේ කුමන මූලදාශ අධ්‍යාපන බව දැනු ලබයි?


- හයිඩ්‍රිට් (H)
- ඔක්සිඩ් (O)

- සඡ්‍රුව තබාරුයේ හඳුවුතන්, ඔක්සිතන් ඇති බව
හඳුනා ගැනීම:

➤ ක්‍රියාකාරකම සිදු කළ ආකාරය :




කැකැරුමේ නළයක 1 cm පමණ උසට
..... දුමා දූහකයකින් තදින්
රත් කිරීම.



➤ **නිරක්ෂණ :**

කැකකරුමේ නළය ඉහළ කෙළවරෙහි
රැඳුණු ද්‍රව බිංදු සුදු තාට නිරපලිය
කොතර් සල්ලේටි වලට දැමු විට
නිල්හාට විය.






➤ **නිගමනය:**

සඡ්‍ය පදාර්ථයෙහි කංක්‍රිටයක් ලෙස
පලය තිබේ.

ඒ අනුව සඡ්‍ය පදාර්ථයෙහි හඳුනුම්
හා ඔක්සිජන් මූලදුවක තිබේ.

- සඡිට පළාරුයේ කාබන් මූලදූට්‍ය ඇති බව
හඳුනා ගැනීම්:


➤ ක්‍රියාකාරකම සිදුකළ ආකාරය :



රත් කරන ලද කැකැරුමේ නළයෙහි
..... බීජ පහක් පමණ තව
දරට ත් තදින් රත් කර,
සුදු කඩුකියක ඉරි ඇලු බැලීම.

▪ ක්‍රියාත්මක ප්‍රංශයේ කාබන් ඇති බව හඳුනා ගැනීම

➤ **නිර්ක්ෂණ :**



හුදු කඩුකිය මත කළේ පැහැයට ඉරි
අදාළ තිබේ.

➤ **නිගමනය:**

ක්‍රියාත්මකයේ කඩුකියක් ලෙස
කාබන් මූලදුව්‍ය තිබේ.

- කළුව තබාර්ථයේ නයිට්‍රෝਜ් ඇති බව හඳුනා ගැනීම:
- **ත්‍රියාකාරකම සිදුකරන ආකාරය :**
 - මූල්‍ය හෝ කේයා බිජ වැනි දෙයක් තම්බා ගත් කාරය / පොල් කිරී හෝ එළකිරී වැනි දැනු මිල් ලිවරයක් පමණ බැහැන් පරික්ෂා නළයකට දැමීම.
 - එයට කේඛියම් හඳුනුවාක්සයිඩ් දාවන්‍ය කම පරිමා එකතු කර හොඳුන් මිශ්‍ර කිරීම.

- එම මිණුන්යට කොහෝ සල්ජේර් බිංදුවක් හෝ දෙකක් එකතු කර නැවත මිගු කිරීම.
- ඉංගේනු වර්ණ විජරයාකය නිරික්ෂණය කිරීම.



i. ක්‍රියාකාරකමෙහිදී ලැබෙන වර්ණ විජ්‍රයාකය කුමක් දේ?

මිගුණයේ වර්ණය තද දැමී නාටක් ලබා දෙයි.



ii. නිරක්ෂණයෙන් තහවුරු වන්නේ කුමන
මූලදුටුවය අඩංගු බව දැ?


නයුතුපත් (N)

iii. මෙම තරික්ෂාව හඳුන්වන නම කුමක් දැ?

බඳියුරේ තරික්ෂාව

- සඡිට පදාර්ථයේ නයුතුපත්, ඇති බව හඳුනා ගැනීම:

➤ ක්‍රියාකාරකම සිදු කළ ආකාරය :




..... සහිත ජලීය මිශ්‍රණයක් සකසා ගෙන, ඉන් 2 cm පමණ කැකැරුමේ නළයකට ගෙන එයට සමාන පරිමා කේඩියම් හයිඩිරෝක්සයිඩ් දාවනාය දුමා මිශ්‍ර කරන ලදී.

ඉන්හෙතු කොහො සල්ලේට් දාවනාය බිංදු දෙකක් පමණ දුමා නැවත මිශ්‍ර කරන ලදී.

- ක්‍රිඩා තබුරුයේ නයිටෝජන්, අභි බව හඳුනා ගැනීම:

➤ **නිරක්ෂණ:**



මිශ්‍රණය තද දුම් පැහැයට හැරීනි.

➤ **නිගමනය:**

ක්‍රිඩා තබුරුයේ ත්‍රේටීන් අභි. එබැවින් එහි කංක්‍රිටකයක් ලෙස නයිටෝජන් මූලදුටුව යවති.

- සීව තදුර්ථයේ ප්‍රධාන පෙළට අනු සම්බන්ධයෙන් පහත දී ඇති තොරතුරු කරයන්න.

කාබෝහයිඩ්‍රේටි

- a. තැනුම් ඒකකය - මොනොසැකරයිඩ්
- b. ජවත්නා ආකාර තුන -

මොනොසැකරයිඩ්
චිජිසැකරයිඩ්
පොලිසැකරයිඩ්

C. මොනොසැකරයිඩ් (C₆H₁₂O₆) කැඳහා

නිදහස්:

- ග්ලුකෝස්
- තංක්ටෝස්
- ගලුක්ටෝස්

✓ පෙළ බොත 5 පිටුව බලන්න.

10 ශේෂීය - ජ්‍යවයේ රසායනික පදනම

✓ පෙළ භොත 3 පිටුව බලන්න.

මොනොසැකරයීම වර්ගය	පවතින ස්ථාන	මවනාන් කරුණු
ග්ලුකෝස්	ඉදුණු පලතුරු මි පැහැදිලි	<ul style="list-style-type: none"> ■ සියලුම පිළිටමය ආහාර ණ්රණයේ අන්තර් එලය ග්ලුකෝස් ය. එම ග්ලුකෝස් රුධිරයට අවශ්‍ය ප්‍රතිඵලිය වේ. ■ යාක ප්‍රහාසනයේ ලද්දා නිපදවන්නේ ග්ලුකෝස් ය. ■ සෙසලිය ශ්වසනයේ දී ග්ලුකෝස් බිඳු හෙළිමෙන් ගක්කිය තිබූහි වේ.
පාක්ටෝස්	ඉදුණු පලතුරු මි පැහැදිලි වට්ටක්කා, කැරවී	<ul style="list-style-type: none"> ■ පලතුරු සිනි ගලප කුදාන්වයි. ■ අම් පලතුරු ඉදෙන විට එවා තුළ පාක්ටෝස් සැඳේයි. ■ පැහැදිලි රුධින් වැඩි ම සිනි වර්ගය මෙයයි.
ගැලැක්ටෝස්	තිරි ආහාරවල	<ul style="list-style-type: none"> ■ ගැලැක්ටෝස් ආහාරයේ එල වේ. ■ පැහැදිලි රුධින් නැත.

d. බිජිකැකරයිඩ් (C₁₂H₂₂O₁₁) කළුහා නිදුසුන්:

- මෝල්ටේස්
- තුක්රේස්
- ලැක්ටේස්

10 ශ්‍රේණිය - ජීවයේ රසායනික පදනම

✓ පෙළ තොන 6 හිටුව බලන්න.

ඩීපුකාරිති වර්ගය	පටිඵන ස්ථාන	වෛහාන් කරුණ
මෝල්ටෝස්	ප්‍රධාන ස්ථාන වින බිජවල	<ul style="list-style-type: none"> අලුනෝස් අතු 2ක් එකතු විමෙන් මෝල්ටෝස් අණුවක් සැඳදී. අලුනෝස් + ග්ලුනෝස් → මෝල්ටෝස් + ජලය පිෂ්ටය පිරණයේ අතරමැදි එලයකි.
පුනෙශ්	පුදු හා රඹ සිනිවල රුක් හා බිටිවල ඇතැම් පලතුරුවල ගාකවල ජ්ලෝයමිය පුහයේ	<ul style="list-style-type: none"> පාන්ටෝස් අණුවක් හා ග්ලුනෝස් අණුවක් එකතු විමෙන් පුනෙශ් අණුවක් සැඳදී. පාන්ටෝස් + ග්ලුනෝස් → පුනෙශ් + ජලය
ලැක්ටෝස්	කිරි ආහාරවල	<ul style="list-style-type: none"> ගැලැක්ටෝස් අණුවක් ග්ලුනෝස් අණුවක් සමඟ එකතු විමෙන් ලැක්ටෝස් අණුවක් සැඳදී. ගැලැක්ටෝස් + ග්ලුනෝස් → ලැක්ටෝස් + ජලය ගාකවල නොමැති එන ම සිනි විරෝධ මෙයයි. පුනෙශ් මෙන් පැහැ රහ නැත. සංපුර්ණ අනුව එදුකිරීවල ලැක්ටෝස් ප්‍රතිශාය 4% - 6% කි. සංපුර්ණ අනුව විශිෂ්ටවල ලැක්ටෝස් ප්‍රතිශාය 6% - 7% කි.

e. පොලිසැකරයිඩ් (C₆H₁₀O₅)_n කළහා
නිදුතුන්:

- පිෂ්ටය
- කෙලියුලෝක්
- ග්ලයිකොජන්

✓ ටෙල ගොන 5 පිටුව බලන්න.

ජොලිසැකරණය විරෝධය	පාචිකා ස්ථාන	විශාල් කරුණු
සෙලිපුලෝස්	ගොන සෙල බිත්තියේ ගොන තුළ පිශිවි කන්තුවල	<ul style="list-style-type: none"> ලිනිස් ජීරණ පද්ධතිය තුළ ජීරණයට ලක් නොවේ. මූල්‍ය බිජා විශාල්‍ය ගැනීමට උදවු වේයි.
පිෂ්ටය	ධානා විරෝධ, අල විරෝධ, සොස්, දෙදේ	<ul style="list-style-type: none"> ගොනවල ගබඩා කෙරෙන කාබොහයිටිස්ට විරෝධ පිෂ්ටයයි.
අලයිකොජන්	සන්ත්‍රේලි අක්ම්‍යාවේ සහ පේපිටිවල	<ul style="list-style-type: none"> සනුන්ගේ පිරිරු තුළ කාබොහයිටිස්ට සංවිත කරනු ලබන්නේ අලයිකොජන් ලෙසයි.

f. කාබොහඩඩ්ට්‍රේට වැදුගත් වන ආකාර

■ ගක්ති ප්‍රහවයක් ලෙස



f. කාබොහඳුවේ වැදගත් වන ආකාර

- සංවිත ආහාරයක් ලෙස




f. කාබොහඩ්ඩ් වැදුගත් වන ආකාර

- ජ්‍යවින්ගේ සෙසල බිත්තිය නිර්මාණය වීමට

➤ බෙඳ බොත 113 පිටුව බලන්න.

- සෙසල බිත්තිය (Cell wall)



ගාක සෙසලවල බාහිර ආවරණය සෙසල බිත්තියයි. සෙසල බිත්තිය අභේලි ය. මෙසල බිත්තිය සැදී ඇති ප්‍රධාන සංසටකය සෙලියුලෝස් ය. මෙසල බිත්තියේ ප්‍රධාන කෘත්‍ය විනුම් සෙසලයේ හැඩිය පවත්වා ගැනීම, සන්ධාරණය හා ආරක්ෂාවයි.

f. කාබොහඳිඩ්ට්‍රේට වැදගත් වන ආකාර

- **නියුත්ලෙඹික් අම්ලවල සංකීර්ණයක් ලෙස**
➤ පෙළ පොත 12 පිටුව බලන්න.

● අමතර දූනුමට ●


සැම නියුත්ලියෝටයිඩ් ම තැනි ඇත්තේ සංසටක වර්ග තුනකිනි. එවා නම්,

1. නයිට්‍රොජිඩ් භාජමයක්
2. පෙන්ටොයිජ් සිනි කාණ්ඩයක්
3. පොය්ගේර් කාණ්ඩයක්

1.3 රුපය - නියුත්ලියෝටයිඩ්


g. කාබොහඩ්ඩ්ට්‍රේට වර්ග හඳුනාගැනීම කළහා විවිධ පරික්ෂණ විද්‍යාගාරයේදී භාවිත කරයි.

- මොනොසැකරයිඩ් කළහා සිදුකරන පරික්ෂාවේ පියවර කළහන් කරන්න.



පියවර (i)


- (මොනොසැකරයිඩ් බව දැන්නා) ග්ලූකෝස් දාවත්‍යක් කැකැරුමේ නළයකට පිළියෙල කරගන්න.
- බෙනඩික්ට් දාවත්‍ය අවශ්‍ය තමනා එකතු කර නොදුන් මිශ්‍රකරන්න.
- කැකැරුමේ නළය ජල තාතකයක බහා රත් කරන්න.
- නිල් - කොල - කොල කහ - තැමිල - ගබාල් රතු ලෙස ලැබෙන වර්ණ විෂර්යාස රටාව හඳුනා ගන්න.



රත් කිරීමට
පෙර වර්ණය


රත් කළ තකු
වර්ණය





- මොනොසැකරයිඩ් සඳහා සිදුකෙරෙන ජර්ක්සාවේ පියවර (ii)
- කාබොහඳිඩ්ටෑ දූටතායක් කැකැරුම් නළයකට පිළියෙල කරගන්න.
- බෙනඩික්ටි දූටතාය අවශ්‍ය පමණ එකතු කර හොඳුන් මිශ්‍රකරන්න.
- කැකැරුම් නළය ජල තාපකයක බහා රත් කරමින් වර්තා විජ්‍රයාකය නිර්ක්ෂණය කරන්න.


- මොනොසැකරයිඩ් කළහා ලැබෙන වර්තා
විපර්යාකය කුමක් ද?
 - නිල් - කොළ - කොළ කහ - තැඹිලි - ගබාල්
රතු යන වර්තා අනුතුමත්‍යෙන් තිබෙන
මොනො සැකරයිඩ් ජමාත්‍ය අනුව වර්තා
වෙනස්වීම ලැබේ.
- ✓ මොනො සැකරයිඩ් නැත - නිල්
- ✓ ඉතා ස්වල්පයක් ඇත - කොළ
- ✓ ස්වල්පයක් ඇත - කොළ කහ
- ✓ තරමක් ඇත - තැඹිලි
- ✓ බොහෝ ඇත - ගබාල් රතු




මොනොසැකරයිඩ් තරික්ෂාවට දූබම් යුතු යොදා ගත් විට

රත් කිරීමට
පෙර වර්ත්‍යා


රත් කළ තහු
වර්ත්‍යා






- බිංඩකරයිඩ් සඳහා හිටුකෙරෙන තර්ක්ෂාවේ පියවර (i)
 - හුක්රෝක් දාචනායක් කැකැරුම් නළයකට මිලියෝල කරගන්න.
 - බෙනඩික්ට් දාචනාය අවශ්‍ය පමණ එකතු කර නොදුන් මිශ්‍රකරන්න.
 - කැකැරුම් නළය ජල තාතකයක බහා රත් කරමින් වර්ණ විපර්යාකය නිර්ක්ෂණාය කරන්න.
 - වර්ණ විපර්යාකයක් නොලැබෙනු ඇත.

- බිජිකැකරයිඩ් කදහා හිඳුකෙරෙන පරීක්ෂාවේ පියවර (ii)
- හිත්ගෙන් දාච්‍යා නැවත කැකැසුම් නළයකට පිළිගෙල කර ගන්න.
- තනු ක සළේජියුරික් අම්ල බිංදු කිහිපයක් එකතු කර රත් කරන්න.
- බෙනඩික්ට් දාච්‍යා ස්වල්පය බැඟින් එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න.
- වර්ණ විජරයාකයක් හිඳු නොවේ නම් රත් කරන්න.




- බිජිකැකරයිඩ් සඳහා ලැබෙන වර්ත්‍යා විපර්යාකය කුමක් ද?
- **නිල් - කොළ - කොළ කහ - තැඹිල් - ගබෝල් රතු යන වර්ත්‍යා අනුතුමණයෙන් තිබෙන බිජිකැකරයිඩ් ප්‍රමාණය අනුව වර්ත්‍යා වෙනස්වීම ලැබේ.**



- ✓ බිජිකැකරයිඩ් නැත - **නිල්**
- ✓ ඉතා ක්වළ්පයක් ඇත - **කොළ**
- ✓ ක්වළ්පයක් ඇත - **කොළ කහ**
- ✓ **තරමක් ඇත - තැඹිල්**
- ✓ **බොහෝ ඇත - ගබෝල් රතු**

- පොලිසැකරණ (පිෂ්ටය) කළහා සිදුකරන පරික්ෂාව



- **පිෂ්ටය දාචනායක් පිළියෙල කර එයට අයඩින් දාචනායෙන් බිංදු කිහිපයක් දැමීම.**
- **එම අනුව පිෂ්ටය කළහා අයඩින් දාචනාය ලබා දෙන වර්තාය හඳුනා ගැනීම.**
- **සකසා ගත් මිශ්‍රණට හෝ ද්‍රව්‍ය කැබැලේලට අයඩින් දාචනාය බිංදු කිහිපයක් එකතු කර ලබා දෙන වර්තාය හඳුනා ගැනීම.**

- සිංහල තිබේ නම් ඒ කැඳහා ලැබෙන වර්තු විපර්යාක මොනවා ඇ?
- අයඩින් දාච්‍යාය කමුග දීම් තාට් නුරු නිල් තාටක් ලබා දේ.

ජ්‍වලයේ

රකායනික තදනම - 01

Yes! I Can